

මෙම අයදුම්පත් නිසි ලෙස පුරවා ඉදිරිපත් කරන්න

සම්බන්ධ අංකය : සේ.අ.අ./පු.ගේ./කොගේ/

20.....

ශ්‍රී ලංකා මහ බැංකුවේ,
යෝචිත අර්ථසාධක අරමුදලේ,
අධිකාරී වෙත.

තොගෙවු ගේෂයන් ආපසු ලබාගැනීම සඳහා ග්‍රෑම්

1. සම්පූර්ණ නම :
2. ලිපිනය :
3. සේ.අ.අ. සාමාජික අංකය/අංක :
4. දුරකථන අංකය :
5. දැනටමත් ලබා ඇති සේ.අ.අ. ප්‍රමාණය :

 - (ආ) ආපසු ගෙවූ දිනය :
 - (ඇ) සේ.අ.අ. ප්‍රතිලාභ සහතික පත්‍රයේ අනුකූලීක අංකය :

(සහතිකය තිබේ නම් කරුණුකර ඇමුණා එවත්ත)

6. කළින් ආපසු ගෙවන ලද සේ.අ.අ. ප්‍රතිලාභ වලට අදාළ ගොනු අංකය :
7. ඔබගේ සේවා කාලය අවසන් කළ වර්ෂය සහ මාසය :
8. දැන් ඉල්ලුම් කරනු ලබන මුදල් මුදල ගෙවුමට පසුව කරනු ලැබූ දායක දීමනා නියෝජනය කරන්නේ ද යන වග : (එසේ නම් කරුණුකර දායක දීමනා එවත්ත ලැබූවේ කුමත පරීච්චේද සඳහා ද යන්නත්, එවූ දිනයන් සඳහන් කරන්න.)
 - (ඇ) 6 වන පේදයේ සඳහන් දායක මුදල් වලට අදාළ "සි/සි3" වාර්තා එවත්ත ලැබූ දිනය :

(මෙම තොරතුරු ඔබගේ අන්තිම සේව්‍යාගෙන් ලබාගන හැකිය.)

- 9. මෙට කළින් කිසියම කොටස ගෙවීමක් ලැබුන් ද යන්න සහ එසේ නම් එම කොටස ගෙවීම් වල සම්බන්ධ අංකය :
- 10. තොගෙවු ගේෂයන් ගිණුම්ගත කළයුතු බැංකු ගාබාව සහ ගිණුම් අංකය : (කම්කරු කොමසාරිස්ගේ නියෝග ලිපියෙහි සඳහන් කළ පරිදි) :

දිනය :

ඉල්ලුම්කරුගේ අත්සන

To : The Superintendent
 Employees' Provident Fund
 Central Bank of Sri Lanka
 Colombo.

APPLICATION FOR REFUND OF UNPAID BALANCES

1. Name in Full :
2. Address :
3. EPF Membership Number :
4. Telephone Number :
5. Amount of EPF Benefits already received :
- (a) Date of Refund :
- (b) Serial Number of the certificate of EPF benefits :
- (Please attach the certificate if available)
6. Batch Numbers/relating to earlier refund of EPF benefits :
7. The year and the month of your cessation of service :
8. Whether the amount now applied for, represent contributions sent to EPF after the original refund (If so, please indicate the period for which contributions have been sent and the date):
.....
- Date of Dispatch of C/C3 Forms relating to contributions referred to in para (6).
 (You may obtain these particulars from your last employer)
.....
9. Whether any part payment have been received earlier, and if so reference to such part payments :
10. The name of the Bank and Account Number to which your repaid balances to be credited (this should tally the Determination Letter of Commissioner of Labour) :
.....

Date :

Signature of Applicant